



මගේ අංකය } DDD/HO/MF/05/01
 எனது இல }
 My No }
 ඔබේ අංකය }
 உமது இல }
 Your No }
 දිනය } 2016.06.07
 திகதி }
 Date }



දිවිනූගුම සංවර්ධන දෙපාර්තමේන්තුව
வாழ்வின் எழுச்சி அபிவிருத்தி திணைக்களம்
Department of Divineguma Development

4වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල.
 4வது மாடி, செத்சிறிபாய பத்தரமுல்ல
 4th floor, Sethsiripaya, Battaramulla

සියළුම දිස්ත්‍රික් දිවිනූගුම අධ්‍යක්ෂවරු,
 දිවිනූගුම සංවර්ධන අංශය,
 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,

රටවිරු ණය පැහැර ඇති ණයකරුවන් සම්බන්ධව ක්‍රියාත්මක කළයුතු ක්‍රියාමාර්ග

උක්ත කරුණ සම්බන්ධව කළමනාකරණ පත්‍රිකාවක් කළමනාකරණ මණ්ඩලය වෙත ඉදිරිපත් කල අතර 2016.05.12 දින පවත්වන ලද කළමනාකරණ මණ්ඩල විසින් පැහැර ඇති රටවිරුවන් සම්බන්ධව ණය අයකර ගැනීම සඳහා නීතිමය කටයුතු සිදුකරන ලෙස දැනුම් දී ඇත.


02. එබැවින් පැහැර හැර ඇති රටවිරු ණය අයකර ගැනීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ඔබ දිස්ත්‍රික්කයේ සියළුම බැංකු කළමණාකරුවන් දැනුවත් කරන ලෙස වැඩිදුරටත් දන්වා සිටින අතර, ඒ පිළිබඳ ප්‍රගතිය මාසිකව 30වන දිනට ප්‍රජා මූල කළමණාකරණ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා මාවෙත එවන ලෙස දන්වමි.

03. පැහැර හැර ඇති රටවිරුවන් තබා ඇති ඇප සුරකුම් පිළිබඳ විමසා බලා පහත සඳහන් ක්‍රියා මාර්ග වෙත යොමුවන ලෙස බැංකු කළමණාකරුවන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි.

- i. ණයකරු හෝ ඔහුගේ අනුප්‍රාප්තිකයා ප්‍රජා මූල බැංකුවට ගෙන්වා සාකච්ඡා මගින් ගෙවීම් කිරීමට පෙලඹවීම.
- ii. සමථ මණ්ඩලයට යොමුකර එමගින් ණය මුදල අයකර ගැනීමට කටයුතු කිරීම.
- iii. එසේ අයකර ගැනීමට නොහැකිනම් නීතිඥ උපදෙස් ලබාගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම.

- iv. ඇපකරුවන් වෙත අය විය යුතු ණය මුදල හා පොලිය සම සම වන ලෙස බෙදා එම ඇපකරුවන් රාජකාරී කරන ස්ථාන වෙත ලිඛිතව දන්වා ඔවුන්ගෙන් එම මුදල් වැටුපෙන් අඩුකර එවන ලෙස අදාල ආයතන වෙත ලිපියක් යවා අයකර ගැනීමට කටයුතු කිරීම.
- v. කිසිදු ඇපයක් තබා නොගෙන ණය ලබාදුන් අය සඳහා ණය අයකර ගැනීමට රටවිරුවන්ගේ අන්වාසික ගිණුම (NRFC) හරහා අයකර දෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාලයට යොමු කිරීම.
- vi. ඒ අනුව ණය ගෙවීමට අපොහොසත් වන අය සඳහා නඩු පවරා පැහැර ඇති ණය මුදල හා පොලිය සහ වැයවන නඩු ගාස්තු ඇතුළු සියළු වියදම් ණය පැහැර ඇති අයගෙන් අයකර ගැනීමට කටයුතු කිරීම.
- vii. මේ පිළිබඳ වැයවන සියළු වියදම් බැංකුව විසින් දැරිය යුතු අතර ප්‍රධාන කාර්යාලයේ ක්ෂුද්‍ර මූල්‍ය අංශයෙන් මේ සඳහා ප්‍රතිපාදන ලබා නොදෙන අතර, වැයවන සියළු වියදම් ණයකරුවන්ගෙන් අයකර ගැනීමට කටයුතු කළයුතු වේ.

04. ඔබ විසින් මේ පිළිබඳව පූර්ණ අවධානය යොමු කර කටයුතු කරන ලෙස ඉල්ලා සිටින අතර, දිස්ත්‍රික් වාර්තාවක් සෑම මසකම 30 දිනට ලබාගෙන මා වෙත එවන ලෙස වැඩි දුරටත් ඉල්ලා සිටිමි.


 ඩී.ඒ.සුනන්දා පියසීලි,
 අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය),
 අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට.

පිටපත්:-

- 1. ලේකම්, විදේශ රැකියා අමාත්‍යාංශය -කා.දැ.ගැ.ස.
 - 2. සභාපති, විදේශ සේවා නියුක්ති කාර්යාලය- -අ.ක.ස.
- 234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,කොස්වත්ත,බත්තරමුල්ල.